

༄༅། །དབལ་ལྷན་འབྲུག་པའི་སྟོན་རྒྱལ་སྟོན་ལམ།

Wishes for the rise of the glorious Drukpa Lineage :

བདེ་གཤེགས་སྟོན་པའི་བསྟན་པ་མཚོག་གི་མཚོ། །སྟོན་པའི་འབྲུག་

DÉCHEK TÖNPÉ TENPA CHOK GI TSO NYEN PÉ DRUK
The ocean of supreme instructions of the Sugata, the instructor, resounds

སྒྲ་སྒྲོགས་པའི་སྒྲིན་ཐེང་གིས། །བཤད་སྐབ་ཆར་གྱི་ཉིན་བཞིན་

DRA DROK PÉ TRIN THRENG GUI SHÉ DRUB CHAR GYI NYIN SHIN
Melodiously, the roar of the Dragon in swirls of clouds, and by his rainfall,

རྣམ་སྐྱེལ་བ། །ཡངས་པའི་རྒྱལ་ཁམས་ཐམས་ཅད་གང་གུར་ཅིག

NAM PEL WA YANG PÉ GYEL KHAM THAM CHÉ GANG GYUR CHIK
The teaching and practice increase day by day: may he permeate immensely all

སྣམ་གསུམ་ཉིན་མའི་འོད་དང་ཏག་འགྲོགས་ཤིང་། །ཐོས་བསམ་

DOM SUM NYIN MÖ Ö DANG TAK DROK SHING THÖ SAM
countries of the world! Endowed with the observance of the three vows, loyal

སྣམ་པའི་དྲི་བཟང་འཛིན་པའི་དབྱིད། །བསྟན་འཛིན་བསྐྱོའི་གཙོ་

GOM PÉ DRI ZANG DZIN PÉ CHI TEN DZIN PÉMÖ TSO
And eternal sun, the exquisite fragrance of listening, reflection and meditation,

བོ་ཅི་ཡང་གིས། །ཡངས་པའི་རྒྱལ་ཁམས་ཐམས་ཅད་གང་གུར་

WO CHI YANG GI YANG PÉ GYEL KHAM THAM CHÉ GANG GYUR
The holders of the doctrine are like lotus springs. By their diversity, may they

ཅིག། །རྟོན་དང་བཀུར་སྟེའི་རྒྱ་ཁྲུང་རྣམ་འབབ་ཅིང་། །ཕན་

CHIK NYÉ DANG KUR TI CHU LUNG NAM BAB CHING PHEN
Immensely fill all the countries of the world! Tides of spiritual encounters

དང་བདེ་བའི་རིན་ཆེན་སྐྱེད་པའི་གནས། །ཚོས་ལའོར་གསར་བ་

DANG DÉ WÉ RINCHEN KYÉ PÉNÉ CHÖKHOR SARPA
And devotional service flow down. Wherever they spread, they generate benefit

གསར་བའི་དཔལ་རྒྱ་མཚོས། །ཡངས་པའི་རྒྱལ་ཁམས་ཐམས་

SARPE PEL GYATSÖ YANG PÉ GYEL KHAM THAM
And happiness in oceans where the glory of new Dharma cycle radiates: May the

ཅད་གང་གྱུར་ཅིག

CHÉ GANG GYUR CHIK
immensely fill all the countries of the world!

ལྷ་འབྲུག་པ་ཀུན་མཁྱེན་ཆེན་པོ་བསྐྱེད་ཀར་པོས་གསུང་།།

Text written by the Omniscient Pema Karpo.

རབ་དཀར་དོན་བརྒྱན་འབྲུག་པའི་རིང་ལུགས་ཆེ། ཆེ་བའི་གྲགས་

RAB KAR DÖN GYU DRUKPÉ RING LUK CHÉ CHÉWÉ DRAKPÉ
The great renowned Drukpa Lineage, excellent white tradition of the ultimate

པས་འཛིག་རྟེན་གསུན་དུ་བྱེད། །བྱེད་བདག་འགྲོ་བའི་མགོན་པོ་

DJIKTEN SUN DU KYAB KYAB DAK DROWÉ GENPO
sense, extends to the three worlds. May the glorious Drukpa Lineage omnipresent

དཔལ་འབྲུག་པའི། །རིང་ལུགས་སྲིད་པ་གསུམ་དུ་རྒྱས་གྱུར་ཅིག།

PEL DRUKPÉ RING LUK SIPA SUM DU GYÉ GYUR CHIK
and protective of Beings, flourish in the three possibilities of becoming!

ལྷ་རྒྱལ་དབང་འབྲུག་པ་བཙུན་གཉིས་པས་གསུང་།།

Text written by His Holiness the 12th Gyalwang Drukpa